



16

## දත්ත නිර්පණය හා අර්ථකරුනය (II කොටස)

මෙම පාඨම අධ්‍යාපනය කිරීමෙන් ඔබට,

- ↳ වතුර්පක හඳුනා ගැනීමට,
- ↳ දත්ත සමුහයක දෙවන වතුර්පකය එම දත්ත සමුහයේ මධ්‍යස්ථාපයට සමාන බව පෙන්වීමට,
- ↳ අන්තර් වතුර්පක පරාසය හඳුනා ගැනීමට සහ
- ↳ සමුව්‍යිත සංඛ්‍යාත වකුය ඇශ්‍රුරෝන් වතුර්පක හා අන්තර් වතුර්පක පරාසය සෙවීමට, හැකියාව ලැබේ.

### 16.1 හඳුන්වීම

දත්ත නිර්පණය හා අර්ථකරුනය පිළිබඳ ව ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇති කරුණු සිහිපත් කිරීමට පහත පුනරික්ෂණ අභ්‍යාසයේ යෙදෙන්න.




#### පුනරික්ෂණ අභ්‍යාසය

1. (i) 23, 25, 12, 16, 30, 40, 13, 10 මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ පරාසය සෞයන්න.  
(ii) 2, 4, 6, 3, 4, 6, 5, 6 මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය කුමක් ද?  
(iii) 2, 4, 6, 7, 8, 10 මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථාපය සෞයන්න.  
(iv) 2, 4, 6, 5, 3 මෙම සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යනාය සෞයන්න.
2. 20, 24, 12, 16, 12, 10, 04 සංඛ්‍යා ව්‍යාප්තියේ,  
(i) පරාසය සෞයන්න. (ii) මාතය සෞයන්න.  
(iii) මධ්‍යස්ථාපය සෞයන්න. (iv) මධ්‍යනාය සෞයන්න.
3. එක්තරා දිනක දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමට එක් එක් පුද්ගලයින් ගත කළ කාලය පහත වගුවේ දැක්වේ.

කාලය (මිනින්දු)	පුද්ගලයින් ගණන
0 - 4	6
4 - 8	4
8 - 12	10
12 - 16	15
16 - 20	12
20 - 24	3





- (i) වැඩිම පිරිසක් රදී සිටි කාල ප්‍රාන්තරය ලියන්න.
- (ii) මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථාන අඩංගු පන්ති ප්‍රාන්තරය සොයන්න.
- (iii) 12 - 16 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකළේෂිත මධ්‍යන්තය ලෙස ගෙන එක් පුද්ගලයෙකු රදී සිටි මධ්‍යන්තය කාලය සොයන්න.
4. පහත දැක්වෙන්නේ මාර්ග සංයුෂ්‍ය ස්ථාන කීපයක දී නතර වී සිටි වාහන ගණන හා ඒ සඳහා ගත කළ කාලය පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යා ව්‍යාප්තියකි.
- | කාලය (මිනිත්තු) | වාහන ගණන ( $f$ ) |
|-----------------|------------------|
| 0 - 4           | 40               |
| 4 - 8           | 50               |
| 8 - 12          | 70               |
| 12 - 16         | 150              |
| 16 - 20         | 80               |
| 20 - 24         | 65               |
| 24 - 28         | 45               |
- (i) වැඩිම වාහන සංඛ්‍යාවක් නතර වී සිටි කාල ප්‍රාන්තරය කුමක් ද?
- (ii) ඉහත වගුවට මධ්‍ය අගය තීරුවක්  $f \times x$  තීරුවක් එක්කර නැවත වගුව සකස් කරන්න.
- (iii) එමගින් ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ වාහනයක් නවතා තිබූ මධ්‍යන්තය කාලය ආසන්න මිනිත්තුවට ගණනය කරන්න.
- (iv) ඉහත ආකාරයට දිනකට එවැනි වාහන 100 000ක් මගින් අපනේ යැවෙන කාලය කොපමණ ද?
- (v) එසේ නවතා තිබූ එක් වාහනයකින් මිනිත්තුවකට වැය වූ ඉන්දන සඳහා ගාස්තුව රුපියල් 2ක් නම් එදින එම වාහනවලින් අපනේ ගිය ඉන්දන සඳහා වැය වූ මූල්‍ය මුදල කොපමණ ද?
- (vi) එවැනි මාර්ග තදබද අවස්ථාවල මෙසේ අපනේ යන මුදල් ඉතිරි කර ගැනීමට ඔහ විසින් කරනු ලබන යෝජනාවක් ලියන්න.
5. ඉහත 3 වන ගැටුලුවේ වගුව හාවිත කර සමුච්චිත සංඛ්‍යා වගුවක් පිළියෙල කර සමුච්චිත සංඛ්‍යාත වකුය අදින්න.





## 16.2 වතුරේක

පහත දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්ති දෙක පිළිබඳ විමසා බලමු.

- (i) 20, 24, 30, 45, 50, 52, 56
- (ii) 4, 12, 14, 20, 28, 29, 35, 45, 60, 73, 84, 87, 89, 90, 94

ඉහත (i) සංඛ්‍යා ව්‍යාප්තිය සලකමු.

$$\text{එහි පරාසය } 56 - 20 = 36$$

$$\text{මධ්‍යස්ථානය පිහිටීම} = \frac{7 + 1}{2} \text{ වැනි අය ගණන}$$

$$= 4 \text{ වැනි අය ගණන}$$

$$\therefore \text{මධ්‍යස්ථානය} = 45 \text{ වේ.}$$

ඉහත (ii) සංඛ්‍යා ව්‍යාප්තිය සලකමු.

$$\begin{aligned} \text{එහි පරාසය} &= 94 - 4 \\ &= 90 \end{aligned}$$

$$\text{මධ්‍යස්ථානය පිහිටීම} = \frac{15 + 1}{2} \text{ වැනි අය ගණන}$$

$$= 8 \text{ වැනි අය ගණන}$$

$$\therefore \text{මධ්‍යස්ථානය} = 45 \text{ වේ.}$$

ඉහත (i) සංඛ්‍යාත ව්‍යාප්තියේ සංඛ්‍යාවල පරාසය ගත්විට 20 – 56 අතර පරාසයේ එම සංඛ්‍යා විසින් ඇතේ. තවද (ii) සංඛ්‍යා ව්‍යාප්තියේ සංඛ්‍යාවල පරාසය ගත් විට 4 – 94 අතර පරාසයේ එම සංඛ්‍යා විසින් ඇතේ. ඒ අනුව එම සංඛ්‍යා ව්‍යාප්ති දෙකේ විසින්ම ගත් කළ මූල් සංඛ්‍යා ව්‍යාප්තිය කුඩා පරාසයක් තුළත් දෙවන සංඛ්‍යා ව්‍යාප්තිය විශාල පරාසයක් තුළත් පැනින් ඇතේ. තවද එම සංඛ්‍යා ව්‍යාප්තිවල නිරුප්‍ය අගය ලෙස මධ්‍යස්ථානය කිය දැයි සෞයා බැඳු විට පළමු සංඛ්‍යා ව්‍යාප්තියේ හා දෙවන සංඛ්‍යා ව්‍යාප්තියේ එම අගය 45 වේ. එවැනි අවස්ථාවල සංඛ්‍යා ව්‍යාප්තියේ පිහිටීම පිළිබඳ ව මධ්‍යස්ථානය මගින් අර්ථකථනය කිරීම සාධාරණ නොවේ. එවැනි අවස්ථාවල දත්ත අර්ථකථනය කිරීම සඳහා වතුරේක හාවිත කරනු ලැබේ.





දැන් අපි පහත සඳහන් සංඛ්‍යා ව්‍යාප්තිය සලකා බලමු.

12, 16, 18, 24, 33, 36, 42

මෙම සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ පිළිවෙළට ලියා ඇති බැවින් එහි දත්ත ගණනේ හර  
මැද පිහිටීම එනම් මධ්‍යස්ථානය සෙවීමට  $\left( \frac{\text{දත්ත ගණන} + 1}{2} \right)$  පිහිටීම හාවිත කළ හැකි ය.

$$\begin{aligned}\text{ල් අනුව, ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථානයේ පිහිටීම} &= \frac{7+1}{2} \text{ වැනි අය ගණන} \\ &= 4 \text{ වැනි අය ගණන} \\ \text{මධ්‍යස්ථාන} &= 24 \text{ වේ.}\end{aligned}$$

එම ආකාරයට අපි වතුර්ථක පිහිටන අයුරු සලකා බලමු.

සංඛ්‍යා ව්‍යාප්තියක,

- මධ්‍යස්ථාන පිහිටීම  $= \left( \frac{\text{දත්ත ගණන} + 1}{2} \right)$  වැනි අය ගණනයි.
- මධ්‍යස්ථාන අගයේ වම්පස දත්තවල මධ්‍යස්ථානයට පහළ සීමාවේ දත්තවල මධ්‍යස්ථාන අගය පළමු වතුර්ථකය ලෙස හැඳින්වේ.
- මධ්‍යස්ථාන අගයේ දකුණු පස පිහිටි දත්තවල මධ්‍යස්ථාන අගය තුන්වන වතුර්ථකය ලෙස ද හැඳින්වේ.
- ව්‍යාප්තියේ මධ්‍යස්ථාන දෙවන වතුර්ථකය වේ.
- පළමු හා තුන්වන වතුර්ථක අතර පරාසය අන්තර් වතුර්ථක පරාසය ලෙස හැඳින්වේ. එය මෙසේ ලබා ගනිමු.

$$\text{අන්තර් වතුර්ථකය පරාසය} = \text{තුන්වන වතුර්ථකය} - \text{පළමුවන වතුර්ථකය}$$

- පළමු වතුර්ථකය  $Q_1$ , දෙවන වතුර්ථකය  $Q_2$  සහ තුන්වන වතුර්ථකය  $Q_3$ , ලෙස අංකනය කරයි.

මේ සඳහා නිදසුනක් ලෙස ආරෝහණ පිළිවෙළට ලියු පහත දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තිය සලකා බලමු.





### නිදසුන 1

12, 15, 18, 20, 21, 25, 27, 34, 37, 42, 43 සංඛ්‍යා ව්‍යාප්තිය සලකන්න. එහි දෙවන වතුර්ථකය, පළමු වතුර්ථකය, තුන්වන වතුර්ථකය සහ අන්තර් වතුර්ථක පරාසය සොයන්න.

#### I ක්‍රමය

මුළුන් ම මධ්‍යස්ථාන සොයමු. එනම් දෙවන වතුර්ථකය සොයමු.

$$\text{දෙවන වතුර්ථකයේ පිහිටීම} = \frac{n+1}{2} \text{ වැනි අය ගණන}$$

$$= \frac{11+1}{2} = \frac{12}{2} = 6 \text{ වැනි අය ගණන}$$

12, 15, 18, 20, 21, 25, 27, 34, 37, 42, 43

එම අගය  $Q_2 = 25$  වේ.

දැන් අපි 25ට වම් පසින් පිහිටි දත්ත සලකමු. ඒවා පහත පරිදි ලියා ගත් විට, 12, 15, 18, 20, 21 වේ.

මෙම දත්තවල මධ්‍යස්ථාන සොයමු. එය පළමු වතුර්ථකය වේ.

$$\text{එනම් } Q_1 \text{ පිහිටීම} = \frac{n+1}{2} \text{ වැනි අය ගණන}$$

$$= \frac{5+1}{2} = \frac{6}{2} = 3 \text{ වැනි දත්තය}$$

12, 15, 18, 20, 21

එම අගය  $Q_1 = 18$  වේ.

දැන් අපි 25ට දකුණු පසින් පිහිටි දත්ත සලකමු. ඒවා පහත පරිදි ලියා ගත් විට, 27, 34, 37, 42, 43 වේ.

මෙම දත්තවල මධ්‍යස්ථාන සොයමු. එය තුන්වන වතුර්ථකය වේ.

$$\text{එනම් } Q_3 \text{ පිහිටීම} = \frac{n+1}{2} \text{ වැනි අය ගණන}$$

$$= \frac{5+1}{2} = \frac{6}{2} = 3 \text{ වැනි දත්තය}$$

27, 34, 37, 42, 43

එම අගය  $Q_3 = 37$

ඉත් පසුව අන්තර් වතුර්ථක පරාසය සෙවීමට  $Q_3 - Q_1$  භාවිත කරමු. ඒ අනුව,

අන්තර් වතුර්ථක පරාසය  $= 37 - 18$

$$= 19$$





මෙහි දී අපි ලබා ගන්නා වතුර්ථකවල පිහිටීම දැක්වෙන (ස්ථානය දැක්වෙන) අගයන් ක්‍රම සූචක අගය ලෙස ද හඳුන්වයි.

ඉහත නිදසුනට අනුව පැහැදිලි වනුයේ සංඛ්‍යා ව්‍යාප්තියක් ආරෝහණ පිළිවෙළට ලිපු විට එම දත්ත සමුහයේ හරි මැද පිහිටන අගය මධ්‍යස්ථානය වන බවත්, එය හරියට ම දෙවන වතුර්ථකය බවත් එය මුළු දත්ත ගණනින් 50% වන ස්ථානය බවත් ය.

තව ද මධ්‍යස්ථාන අගයෙන් වම්පස පිහිටන දත්ත සමුහයේ මධ්‍යස්ථානය පළමු වතුර්ථකය වන බවත් එහි පිහිටීම මුළු දත්ත ගණනින් 25%ක් වන ස්ථානය බවත් ය.

එම ආකාරයට ම මධ්‍යස්ථාන අගයෙන් දකුණු පස පිහිටන දත්ත සමුහයේ මධ්‍යස්ථානය තුන්වන වතුර්ථකය වන බවත් එහි පිහිටීම මුළු දත්ත ගණනින් 75%ක් වන ස්ථානය බවත් ය.

### සටහන

- සංඛ්‍යා ව්‍යාප්තියක මධ්‍යස්ථානය වන අගය දෙවන වතුර්ථකයේ අගය ම වේ.
- ∴ මධ්‍යස්ථාන = දෙවන වතුර්ථකය
- අන්තර් වතුර්ථක පරාසය අන්තර් වතුර්ථක පරාසය නමින් ද හඳුන්වයි.

දැන් අපි ඉහත දී ඇති සංඛ්‍යා ව්‍යාප්තිය ම ගෙන එහි වතුර්ථක සෙවීම සඳහා පහත සඳහන් ක්‍රමය ද හාවිත කරමු.

#### නිදසුන 2

12, 15, 18, 20, 21, 25, 27, 34, 37, 42, 43 සංඛ්‍යා ව්‍යාප්තිය සලකන්න. එහි දෙවන වතුර්ථකය, පළමු වතුර්ථකය, තුන්වන වතුර්ථකය සහ අන්තර් වතුර්ථක පරාසය සොයන්න.

#### II ක්‍රමය

12, 15, 18, 20, 21, 25, 27, 34, 37, 42, 43

$$\text{මධ්‍යස්ථාන} = \frac{1}{2} (n + 1) \quad \text{වැනි අය ගණන} \\ (Q_2 \text{ පිහිටීම})$$

$$= \frac{1}{2} \times (11 + 1) \quad \text{වැනි අය ගණන}$$

$$= \frac{1}{2} \times 12$$

$$= 6 \quad \text{වැනි අය ගණන}$$

$$\text{මධ්‍යස්ථාන} (Q_2) = 25$$





පළමු වතුර්පකය පිහිටීම  $= \frac{1}{4} (n + 1)$  වැනි අය ගණන  
( $Q_1$  පිහිටීම)

$$= \frac{1}{4} \times (11 + 1) \text{ වැනි අය ගණන}$$

$$= \frac{1}{4} \times 12 \text{ වැනි අය ගණන}$$

$$= 3 \text{ වැනි අය ගණන}$$

$$\therefore \text{ පළමු වතුර්පක } (Q_1) = 18$$

තුන්වන වතුර්පකය පිහිටීම  $= \frac{3}{4} (n + 1)$  වැනි අය ගණන  
( $Q_3$  පිහිටීම)

$$= \frac{3}{4} \times (11 + 1) \text{ වැනි අය ගණන}$$

$$= \frac{3}{4} \times 12 \text{ වැනි අය ගණන}$$

$$= 9 \text{ වැනි අය ගණන}$$

$$\therefore \text{ තුන්වන වතුර්පකය } (Q_3) = 37$$

වතුර්පක සෙවීමෙන් අනතුරු ව අන්තර් වතුර්පක පරාසය සෙවීමට  $Q_3 - Q_1$  සොයමු.

$$\text{ ඒ අනුව අන්තර් වතුර්පක පරාසය } = 37 - 18 \\ = 19$$

ඉහත නිදසුනට අනුව වතුර්පක ගණනය කිරීම සඳහා පහත දැක්වෙන සම්බන්ධතා භාවිත කර ඇති බව දැන් ඔබට පැහැදිලි විනු ඇත. එනම්,


පළමු වතුර්පකයේ පිහිටීම  $= \frac{1}{4} (\text{දත්ත ගණන} + 1) = \frac{1}{4} (n + 1)$  වැනි අය ගණන  
( $Q_1$  පිහිටීම)

දෙවන වතුර්පකයේ පිහිටීම  $= \frac{2}{4} (\text{දත්ත ගණන} + 1) = \frac{2}{4} (n + 1)$  වැනි අය ගණන  
( $Q_2$  පිහිටීම)

තුන්වන වතුර්පකයේ පිහිටීම  $= \frac{3}{4} (\text{දත්ත ගණන} + 1) = \frac{3}{4} (n + 1)$  වැනි අය ගණන  
( $Q_3$  පිහිටීම)

ඔහු ම සංඛ්‍යා ව්‍යාප්තියක අන්තර් වතුර්පක පරාසය	$= \text{තුන්වන වතුර්පකය} - \text{පළමු වතුර්පකය}$ $= Q_3 - Q_1$
---	--





### නිදුසුන 3

පාසලක සේවය කරනු ලබන ගුරුවරුන් 13 දෙනෙකුගේ වයස (අවුරුදු) පහත දැක්වෙන ආකාරයට ආරෝහණ පිළිවෙළට ලියා ඇත.

24, 28, 31, 33, 35, 36, 38, 40, 42, 42, 50, 52, 56

මෙම දත්ත සමූහයේ

- |                                 |                                   |
|---------------------------------|-----------------------------------|
| (i) මධ්‍යස්ථය සෞයන්න.           | (ii) පළමු වැනි වතුර්ථකය සෞයන්න.   |
| (iii) තුන්වැනි වතුර්ථකය සෞයන්න. | (iv) අන්තර් වතුර්ථක පරාසය සෞයන්න. |

$$(i) \text{ මධ්‍යස්ථය} = \frac{n+1}{2} = \frac{13+1}{2} = 7 \text{ වැන්නේ පිහිටි අගය}$$

මෙය දෙවන වතුර්ථකයේ ක්‍රම සූචක අගයයි. එනම් මධ්‍යස්ථය = 38

(ii) පළමු වතුර්ථකය සේවීම සඳහා 24, 28, 31, 33, 35, 36 සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය සෞයමු.

$$\begin{aligned} \text{පළමු වතුර්ථකය} &= \frac{n+1}{2} \\ (Q_1 \text{ පිහිටීම}) &= \frac{\frac{6}{2} \text{ වන දත්තය} + \left(\frac{6}{2} + 1\right) \text{ වන දත්තය}}{2} \\ (\text{පළමු වතුර්ථකයේ} &= \frac{3 \text{ වන දත්තය} + 4 \text{ වන දත්තය}}{2} \\ \text{ක්‍රම සූචක අගය}) & \end{aligned}$$

$$\text{පළමුවන වතුර්ථක අගය} = \frac{31+33}{2}$$

$$\text{පළමුවන වතුර්ථක අගය} = 32$$

(iii) තුන්වන වතුර්ථකය සේවීම සඳහා 40, 42, 42, 50, 52, 56 සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්ථය සෞයමු.

$$\begin{aligned} Q_3 \text{ පිහිටීම} &= \frac{\frac{6}{2} \text{ වන දත්තය} + \left(\frac{6}{2} + 1\right) \text{ වන දත්තය}}{2} \\ &= \frac{3 \text{ වන දත්තය} + 4 \text{ වන දත්තය}}{2} \end{aligned}$$

$$Q_3 \text{ තුන්වන වතුර්ථක අගය} = \frac{42+50}{2}$$

$$= \frac{92}{2} = 46$$

$$\begin{aligned} (\text{iv}) \text{ අන්තර්} & \text{ වතුර්ථක පරාසය} = Q_3 - Q_1 \\ &= 46 - 32 = 14 \end{aligned}$$





### 16.3 සමුච්චිත සංඛ්‍යාත වකුය අසුරෙන් වතුරෑපක සේවීම

දැන් අපි සමුච්චිත සංඛ්‍යාත වකුය හාවිතයෙන් වතුරෑපක සොයන ආකාරය විමසා බලමු.

පහත දැක්වෙනුයේ එක්තර දුරකථන කුටියක ඇමතුම් ලබා ගත් 40 දෙනෙකුගේ ඇමතුම් කාලය (තත්පර) පිළිබඳ තොරතුරු දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියකි.

ඇමතුම් කාලය (තත්පර)	ග්‍රාහකයින් ගණන
0 – 30	6
30 – 60	10
60 – 90	12
90 – 120	6
120 – 150	4
150 – 180	2

මෙවැනි සංඛ්‍යා ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කිරීම පිළිබඳ ව ඔබ දැනටමත් උගෙන ඇත. ඒ අනුව එක් වගුව පිළියෙල කිරීමෙන් පසුව පහත දැක්වෙන පරිදි සමුච්චිත සංඛ්‍යාත වකුය ඇදීමට සමුච්චිත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරමු.


ඇමතුම් කාලය (තත්පර)	ග්‍රාහකයින් ගණන (f)	සමුච්චිත සංඛ්‍යාතය
0 – 30	6	6
30 – 60	10	16
60 – 90	12	28
90 – 120	6	34
120 – 150	4	38
150 – 180	2	40

සමුච්චිත සංඛ්‍යාත වකුය ඇදීම සඳහා ගනු ලබන පටිපාටිගත යුගල කුලකය පහත පරිදි වේ.

(30, 6) (60, 16) (90, 28) (120, 34) (150, 38) (180, 40)

මෙම පටිපාටිගත යුගල පහත දැක්වෙන පරිදි බණ්ඩාක තලයක ලකුණු කර සමුච්චිත සංඛ්‍යාත වකුය ඇදීමු.





ஒத்த பரிடி சமூலிலித சுப்ரஸாத வகுய ஆட்டிமேன் அதாவது வ பகுத கண்ணய கிரிமீ கரம்.

பலமு வதுர்ப்புக்கய ஸேவீமே, மூல டந்த கண்ன 4ந் வெடிந்ந.

$$Q_1 \text{ பிஹிமீ } = \frac{1}{4} n = \frac{1}{4} \times 40 = 10 \text{ வெநி அய கண்ன பிஹிவன சீர்பானயයி.}$$

10 வெநி அய கண்ன பிஹிவன சீர்பானய சமூலிலித சுப்ரஸாத வகுய ஆஸ்ரேன் ஸோயா னனிமு. ஒத்த கூழ்க்கர ஆதி ஆகாரயட பலமு வதுர்ப்புக் குய 30 – 60 அதர குயக்க் வனு ஆதே. உம குய ஆஸ்ந்ந லேச 42 வைகி அயக்கி. லீ அனுவ  $Q_1 \approx 42$  வே.

ஏன் ஦ேவன வதுர்ப்புக்கய ஸேவீமே மூல டந்த கண்ன 2ந் வெடிந்ந.

$$Q_2 \text{ பிஹிமீ } = \frac{1}{2} n = \frac{1}{2} \times 40 = 20 \text{ வெநி அய கண்ன பிஹிவன சீர்பானய}$$

20 வெநி அய கண்ன பிஹிவன சீர்பானய சமூலிலித சுப்ரஸாத வகுய ஆஸ்ரேன் ஸோயா னனிமு.

ஒத்த கூழ்க்கர ஆதி ஆகாரயட ஦ேவன வதுர்ப்புக்கயே குய 60 – 90 அதர குயக்க் வனு ஆதே. உம குய ஆஸ்ந்ந லேச 71 வைகி அயக்கி. லீ அனுவ  $Q_2 \approx 71$  வே.

ஏன் ஏன்வன வதுர்ப்புக்கய ஸேவீமே, டந்த கண்ன 4ந் வெடு 3ந் ரூண கரமு.

$$Q_3 \text{ பிஹிமீ } = \frac{3}{4} n = \frac{3}{4} \times 40 = 30 \text{ வெநி அய கண்ன பிஹிவன சீர்பானய}$$

30 வெநி அய கண்ன பிஹிவன சீர்பானய சமூலிலித சுப்ரஸாத வகுய மதின் ஸோயா னனிமு. ஒத்த கூழ்க்கர ஆதி ஆகாரயட துந்வன வதுர்ப்புக்கயே குய 90 – 120 அதர குயக்க் வனு ஆதே. உம குய ஆஸ்ந்ந லேச 103 வைகி அயக்கி. லீ அனுவ  $Q_3 \approx 103$  வே.





ඉහත ආකාරයට වතුර්පක සෙවීමෙන් අනතුරුව අන්තර් වතුර්පක පරාසය සෙවිය හැකි ය. ඒ සඳහා තුන්වන වතුර්පකයට ලැබුණු පිළිතුරෙන් පලමු වතුර්පකයට ලැබුණු පිළිතුර අඩු කළ යුතු හේ.

$$\begin{aligned}\text{අන්තර් වතුර්පක පරාසය} &= \text{තුන්වන වතුර්පකය} - \text{පලමු වතුර්පකය} \\ &= Q_3 - Q_1 \\ &= 103 - 42 \\ &= 61\end{aligned}$$

### ॥ සටහන

සංඛ්‍යා ව්‍යාප්තියේ දත්ත ගණන 30 හෝ ඊට වැඩි නම් වතුර්පක ගණනය කිරීමට  $n + 1$  වෙනුවට  $n$  භාවිත කරයි.

ඒ අනුව සම්බන්ධතා සංඛ්‍යාත වකුය භාවිතයෙන් වතුර්පක ගණනය කිරීම සඳහා පහත දී ඇති සම්බන්ධතා භාවිත කළ යුතු වේ.

$$\text{පලමු වතුර්පකයේ පිහිටීම} = \frac{\text{මුළු දත්ත ගණන}}{4} = \frac{n}{4}$$

$$\text{දෙවන වතුර්පකයේ පිහිටීම} = \frac{\text{මුළු දත්ත ගණන}}{2} = \frac{n}{2}$$

$$\begin{aligned}\text{තුන්වන වතුර්පකයේ පිහිටීම} &= \frac{\text{මුළු දත්ත ගණන}}{4} \times 3 = \frac{n}{4} \times 3 \\ &= \frac{3n}{4}\end{aligned}$$


ඉහත සම්බන්ධතා මගින් වතුර්පක සෙවීමෙන් පසුව අන්තර් වතුර්පක පරාසය සෙවීම සඳහා පහත සම්බන්ධය යොදා ගනු ලැබේ.

$$\begin{aligned}\text{අන්තර් වතුර්පක පරාසය} &= \text{තුන්වන වතුර්පකය} - \text{පලමු වතුර්පකය} \\ &= Q_3 - Q_1\end{aligned}$$

### 16.1 අභ්‍යාසය

1. පහත දැක්වෙනුයේ දහම් පාසැල් සිසුන් 15 දෙනෙකු විසින් ගෙන ආ මල් වට්ටිවල තිබූ මල් ගණන පිළිබඳ තොරතුරු ඇතුළත් සංඛ්‍යා වැලැකි.  
20, 15, 12, 20, 25, 16, 18, 13, 28, 30, 35, 10, 41, 32, 45  
මෙම දත්ත සමුහයේ,  
(i) මධ්‍යස්ථාන සෞයන්න.  
(ii) පලමු වතුර්පකය සෞයන්න.  
(iii) තුන්වන වතුර්පකය සෞයන්න.  
(iv) අන්තර් වතුර්පක පරාසය සෞයන්න.





2. එක්තරා පිරිවෙනක 5 ශේෂීයේ සිපුත් 9 දෙනෙනු අවසාන වාර පරීක්ෂණයේ දී ගැනීතය සඳහා ලබා ගත් ලකුණු පහත දැක්වේ.

26, 42, 63, 25, 54, 75, 48, 35, 27

මෙම ලකුණුවල,

- |                               |                                   |
|-------------------------------|-----------------------------------|
| (i) මධ්‍යස්ථාය සෞයන්න.        | (ii) පළමු වන වතුර්ථකය සෞයන්න.     |
| (iii) තුන්වන වතුර්ථකය සෞයන්න. | (iv) අන්තර් වතුර්ථක පරාසය සෞයන්න. |

3. එක්තරා දිනයක් තුළ ගමක නිවාස 23ක් භාවිත කර නිමු ජල ඒකක ගණන පහත දැක්වේ.

ජල ඒකක ගණන	1	2	3	4	5	6	7
නිවාස ගණන	4	6	3	6	2	1	1

මෙම දත්ත සම්බන්ධයේ

- |                               |                                   |
|-------------------------------|-----------------------------------|
| (i) මධ්‍යස්ථාය සෞයන්න.        | (ii) පළමු වන වතුර්ථකය සෞයන්න.     |
| (iii) තුන්වන වතුර්ථකය සෞයන්න. | (iv) අන්තර් වතුර්ථක පරාසය සෞයන්න. |


4. පහත දී ඇති සමුළුවිත සංඛ්‍යාත වතුය භාවිත කර අසා ඇති ප්‍රශ්නවල හිස්තැන් පුරවන්න.

(i) මධ්‍යස්ථාය  $= \frac{n}{2} = \dots = \dots$  වෙනි අය ගණන  $\therefore Q_2 = \dots$

(ii) පළමු වතුර්ථකය  $= \frac{n}{4} = \dots = \dots$  වෙනි අය ගණන  $\therefore Q_1 = \dots$

(iii) තුන්වන වතුර්ථකය  $= \frac{n}{4} \times 3 = \dots = \dots$  වෙනි අය ගණන  $\therefore Q_3 = \dots$

(iv) අන්තර් වතුර්ථක පරාසය  $= Q_3 - Q_1 = \dots = \dots$





5. පහත දැක්වෙනුයේ එක්තරා රෝහලක පැවති අක්ෂී සායනයක් සඳහා සහභාගි වූවන්ගේ වයස (අවුරුදු) හා සහභාගි වූ පිරිස දැක්වෙන සංඛ්‍යා ව්‍යාප්තියකි.

වයස (අවුරුදු)	20 - 30	30 - 40	40 - 50	50 - 60	60 - 70	70 - 80	80 - 90	90 - 100
සහභාගි වූ ගණන	07	13	20	30	15	10	3	2

- (i) ඉහත තොරතුරු දැක්වීමට සමුව්විත සංඛ්‍යාත වගුවක් පිළියෙල කරන්න.
- (ii) එමගින් සමුව්විත සංඛ්‍යාත වතුය අදින්න.
- (iii) වතුර්ථක සඳහා ලැබෙන අගයන් සෞයන්න.
- (iv) අන්තර් වතුර්ථක පරාසය සෞයන්න.

### සාරාංශය

- ↳ දත්ත වැළක් සඳහා මාතය, මධ්‍යස්ථාය, මධ්‍යනාසයට අමතර ව පළමු හා තුන්වන වතුර්ථක සේවිය හැකි ය.
- ↳ කුඩා දත්ත වැළක් ද ඇති විට පළමු ව මධ්‍යස්ථාය සෞය ඉන්පසුව මධ්‍යස්ථා අගයෙන් වම් පැන්තේ ඇති අය ගණනවල මධ්‍යස්ථා සේවීමෙන් පළමු වතුර්ථකය සේවිය හැකි ය. මධ්‍යස්ථා අගයෙන් දකුණු පැන්තේ ඇති අය ගණනවල මධ්‍යස්ථායෙන් තුන්වන වතුර්ථකය සේවිය හැකි ය.
- ↳ සමුහිත සංඛ්‍යා ව්‍යාප්තියක සමුව්විත සංඛ්‍යාත වතුය ඇදිමෙන් ද වතුර්ථක සේවිය හැකි ය.
- ↳ පළමු වතුර්ථකය සේවීමට මුළු දත්ත ගණන 4න් බෙදා රේට අනුරුප පිහිටීම සමුව්විත සංඛ්‍යාත වතුයෙන් ලබා ගත හැකි ය.
- ↳ දෙවන වතුර්ථකය සේවීමට මුළු දත්ත ගණන 2න් බෙදා රේට අනුරුප පිහිටීම සමුව්විත සංඛ්‍යාත වතුයෙන් ලබා ගත හැකි ය.
- ↳ තුන්වන වතුර්ථකය සේවීමට මුළු දත්ත ගණන 4න් බෙදා, 3න් ගුණ කළ යුතු යි. රේට අනුරුප පිහිටීම සමුව්විත සංඛ්‍යාත වතුයෙන් ලබා ගත හැකි ය.
- ↳ ඕනෑම සංඛ්‍යා ව්‍යාප්තියක තුන්වන වතුර්ථකයෙන් පළමු වතුර්ථකය අඩු කළ විට අන්තර් වතුර්ථක පරාසය ලැබේ.

